

## පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන වර්යා ධර්ම සංග්‍රහය

### I වන කොටස

#### පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන වර්යා ධර්ම සංග්‍රහයේ අරමුණු

- (අ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන වර්යා ධර්ම සංග්‍රහයේ (මෙහි මින්මතු “වර්යා ධර්ම සංග්‍රහය” යනුවෙන් හඳුන්වනු ලබන) අරමුණ වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුව සම්බන්ධයෙන්, ඔවුන්ගේ ජන්දායකයන් සම්බන්ධයෙන් සහ පොදුවේ මහජනයා සම්බන්ධයෙන් සිය වගකීම් ඉටු කරනු පිළිස සිය බලතල ක්‍රියාත්මක කිරීම, කාර්ය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම සඳහා ඔවුනට සහාය වීම සි.
- (ආ) (අ) අනු ජේදයේ නිශ්චිතව දක්වා ඇති අරමුණ මූද්‍රණ පමුණුවා ගැනීම සඳහා පාර්ලිමේන්තුව විසින්
  - මහජන නියෝජිතයන් වගයෙන් සැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් ම (මෙහි මින්මතු “මන්ත්‍රීවරයා” යනුවෙන් හඳුන්වනු ලබන) අපේක්ෂා කරනු ලබන වර්යා ධර්ම වලට අදාළ වන්නා වූ අවශ්‍ය විභිජ්‍යතා මට්ටම සහ මූලධර්ම ස්ථාපනය කිරීම;
  - සැම මන්ත්‍රීවරයෙකු විසින් ම පිළිපැදිය යුතු (අ) අනුජේදය යටතේ ස්ථාපනය කරන ලද අවශ්‍ය විභිජ්‍යතා මට්ටම සහ මූලධර්ම ගක්තිමත් කරනු ලබන වර්යා ධර්ම පිළිබඳ රිති නිශ්චිත වගයෙන් දැක්වීම;
  - මන්ත්‍රීවරුන්ගෙන් අපේක්ෂා කරනු ලබන අවශ්‍ය විභිජ්‍යතා මට්ටම සම්බන්ධයෙන් මහජන විශ්වාසය ඇති කිරීම පිළිස සහ එම රිති ආරක්ෂා කිරීම පිළිස පාර්ලිමේන්තුවේ කැපවීම සහතික කිරීම සඳහා අවශ්‍ය වන්නා වූ පියවර ගැනීම.

### II වන කොටස

#### වර්යා ධර්ම සංග්‍රහයේ විෂයය පථය

- (අ) මූලාසනය හොඳවන මන්ත්‍රීවරුන්, අග්‍රාමාත්‍යවරයා, සහානායකවරයා, විපක්ෂ නායකවරයා, ආණ්ඩුවේ සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුන් ඇතුළ එක් එක් මන්ත්‍රීවරයාට, ඔවුන්ගේ පොදු ජේදිතවල සියලු අංශයන් කෙරෙහි වර්යා ධර්ම සංග්‍රහය අදාළ වන්නේ ය. එසේ වූව ද, ඔවුන්ගේ පොදුගලික එම තැනැත්තන්ගේ පොදුගලික ජේදිතවලට මෙය අදාළ නොවන්නේ ය.

- (ආ) මෙම වරයා ධර්ම සංග්‍රහයේ නිශ්චිතව දක්වා ඇති වගකීම්, පාර්ලිමේන්තුවේ කාර්ය පටිපාටිය හා සම්බන්ධ රීති, සහාවේ වෙනත් යම් රීති සහ මූලාසනය නොබවන මන්ත්‍රීවරුන්ගේ තීරණවලට අමතරව වන අතර, ඒවා එම රීති සහ තීරණ සමග සුසංගතව පැවතිය යුතු ය.
- (ඇ) වරයා ධර්ම සංග්‍රහයේ විධිවිධාන ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 5 දරන පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනතේ සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල විධිවිධාන සමග කියවිය යුතු ය.
- (ඇ) මන්ත්‍රීවරුන්ගේ වරයාව යම් ආකාරයකින් විධිමත් කරනු ලැබ ඇති යම් ලිඛිත නීතියක විධිවිධානවල අධිකාරය මෙම වරයා ධර්ම සංග්‍රහයේ විධිවිධාන මගින් හින නොවන්නේ ය.

### III වන කොටස

#### මන්ත්‍රීවරුන්ගේ කාර්ය භාරය

3. (1) වන ස්ථාවර නියෝගය යටතේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා (මෙහි මින්මත් "මහ ලේකම්වරයා" යනුවෙන් හඳුන්වනු ලබන) විසින් දිවුරුම් දීම හෝ ප්‍රතිඵා දීම කරවනු ලැබේම හේතුවෙන් සැම මන්ත්‍රීවරයෙකුටම ඉළ ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකුම ව්‍යවස්ථාව පිළිපැදිමට සහ ආරක්ෂා කිරීමටත් රාජ්‍යයේ ඒකීයාවය සහ හොමික අඛණ්ඩතාවය සුරක්මටත් වගකීමක් ඇත්තේ ය.
4. සැම මන්ත්‍රීවරයෙකු විසින් ම මූලික අයිතිවාසිකම්වලට අදාළ නීතිය පිළිපැදිය යුතු අතර, සැම අවස්ථාවකදී ම සිය ජන්දායකයන් සම්බන්ධයෙන් සිය බලතල ක්‍රියාත්මක කිරීමේ දී, කාර්ය කිරීමේ දී සහ කර්තව්‍ය ඉටු කිරීමේ දී වෙනස් ආකාරයට නොසලකන පරිදි ක්‍රියා කළ යුතු ය.
5. සැම මන්ත්‍රීවරයෙකු ම සිය බලතල ක්‍රියාත්මක කිරීමේ දී, කාර්ය කිරීමේ දී සහ කර්තව්‍ය ඉටු කිරීමේ දී පොදුවේ ජාතියේ යහපත සහ විශේෂයෙන් ම සිය ජන්දායකයන්ගේ යහපත පිණිස ක්‍රියා කළ යුතු ය.
6. මන්ත්‍රීවරුන් සැම අවස්ථාවක දී ම ඔවුන් වෙත තබා ඇති මහජන විශ්වාසයට අනුව ක්‍රියා කළ යුතු අතර, සැම විටම යම් පොදු සම්පත් හාවිතය ද ඇතුළු ඔවුන්ගේ හැසිරීම අවංකභාවයකින් ඒකානුතාවයකින් විය යුතු ය.

## IV වන කොටස

### වර්යා මූලධර්ම

7. මන්ත්‍රිවරුන් සිය පොදු කටයුතු සහ පාර්ලිමේන්තු කාර්යභාරය කරගෙන යැමී දී පහත දැක්වෙන වර්යා මූලධර්මවලට හා අනුකූලව කටයුතු කළ යුතු ය:-

- (අ) සැම මන්ත්‍රිවරයකුට ම තීරණ ගන්නා විට, සැම අවස්ථාවක දී ම මහජන බැඳියාවන් සැලකිල්ලට ගත යුතු අතර, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට, මිතුරන්ට හෝ ඔවුන් වෙනුවෙන් වෙනත් යම් තැනැත්තන්ට යම් මූල්‍යමය හෝ ද්‍රව්‍යමය ප්‍රතිලාභ හෝ පුද්ගලික ලාභයක් අපේක්ෂා නොකළ යුතුය;
- (ආ) කිසිම මන්ත්‍රිවරයකු සිය නිල කටයුතු කිරීමේ දී තමාට බලපෑමක් ඇති විය හැකි යම් ආකාරයකට යම් පිටස්තර පුද්ගලයකු හෝ සංවිධානයකට යම් මූල්‍යමය හෝ වෙනත් බැඳීමක් ඇති වන තත්ත්වයකට පත් නොවිය යුතු ය;
- (ඇ) යම් පොදු ව්‍යාපාරයක්, පොදු පත්වීම්, කොන්ත්‍රාත් ලබා දීම, යම් පුදාන හෝ වෙනත් යම් ප්‍රතිලාභ සඳහා තැනැත්තන් නිරදේශ කිරීමට අදාළව සිය කාර්යය කර ගෙන යැමී දී මන්ත්‍රිවරුන් විසින් එම කටයුතු ඩුදෙක් කුසලතා මත කරනු ලබන බවට වගබලා ගත යුතු ය;
- (ඇ) මන්ත්‍රිවරුන් විසින් මහජනතාව සම්බන්ධයෙන් ගනු ලබන තීරණ සහ ඔවුන් වෙනුවෙන් කරනු ලබන ක්‍රියා සම්බන්ධයෙන් වගකිව යුතු අතර, ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ දුරයට යෝග්‍ය වන යම් පරික්ෂාවකට හෝ යම් මහජන පරික්ෂාවකට හෝ යටත් වන්නේ ය;
- (ඉ) මන්ත්‍රිවරුන් විසින් ගනු ලබන යම් තීරණයක් හෝ කරනු ලබන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔවුන් හැකිතාක් දුරට මහජනතාවට විවෘත විය යුතු අතර, එම තීරණවලට හේතු දැක්විය යුතු ය; තව ද, පුළුල් මහජන සුභ සිද්ධිය සඳහා අවශ්‍ය වන්නේ නම් පමණක් එම තොරතුරු සීමා කළ හැකි ය.
- (ඊ) මන්ත්‍රිවරුන් විසින් සිය මහජන කටයුතුවලට අදාළ වන යම් පුද්ගලික බැඳියාවක් ඇත්තාම් හෝ බැඳියාවන් සම්බන්ධ යම් ගැටීමක් ඇත්තාම් ඒවා ප්‍රකාශ කළ යුතු අතර, මහජන බැඳියාවන් ආරක්ෂා වන පරිදි එසේ ඇති වන යම් ගැටීමක් නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු ය.
8. සැම මන්ත්‍රිවරයෙකු විසින් ම ආදර්ශය තුළින් තායකත්වය ලබා දීම උදෙසා 4.1 නේදයේ නිශ්චිතව දක්වා ඇති වර්යා මූලධර්ම ප්‍රවර්ධනය කිරීම සහ සුරක්ෂා කළ යුතු ය.

## V වන කොටස

### වර්යා රීති

9. සැම මන්ත්‍රීවරයෙකු ම පාර්ලිමේන්තුවේ පහත දැක්වෙන රීතිවලට අනුකූල විය යුතු ය:-

- (ආ) හඳු සාක්ෂියට එකගව කටයුතු කිරීම;
- (ඇ) මානව අයිතිවාසිකම්වලට සහ ජනතාවගේ තොසර්ගික අභිමානයට ගරු කිරීම;
- (ඈ) ජනතාවගේ විශ්වාසය සහ ගෞරවයට යෝගා වන පරිදි කටයුතු කිරීම;
- (ඉ) ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ ඇති ඒව ගුණයෙන් බැඳී සිටීම සහ බලතල බෙදීමේ න්‍යාය සහ නීතියේ ආධිපත්‍ය යන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක සංකල්ප බලාත්මක කිරීම;
- (ආ) මුළුන් වගකීමක් දරනු ලබන ඔවුන්ගේ වර්යාව සහ කාර්යභාරය සම්බන්ධයෙන් වගකිව යුතු වීම;
- (ඇ) මුළුන්ගේ මහජන බුරුයේ බලතල ක්‍රියාත්මක කිරීම, කාර්ය කිරීම සහ කර්ත්වය ඉවු කිරීම සහ යම් නීතියක් යටතේ භුක්ති විදිමට ඔවුනට හිමිකම ඇති වරප්‍රසාද නිසි ලෙස, අනළස්ව, අභිමානයෙන් යුත්ත්ව, නිසි සැලකිල්ල ඇතිව ගෞරවයෙන් භුක්ති විදිම.

10. සැම මන්ත්‍රීවරයෙකු ම පාර්ලිමේන්තුව එලදායී සහ කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීම සඳහා දායක වීම සම්බන්ධයෙන් පොදුගලිකව වගකිව යුතු වන්නේ ය.

11. සැම මන්ත්‍රීවරයෙකු ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කාර්යභාරය, ස්වාධීනත්වය, අයිතිවාසිකම් සහ වගකීම්වලට ගරු කළ යුතු ය.

12. සැම මන්ත්‍රීවරයෙකු ම, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත දී විධායකය පාර්ලිමේන්තුවට වගකිව යුතු බව සහතික කිරීමෙහිලා වගකිව යුතු ය.

13. කිසිම මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ හෝ එහි මන්ත්‍රීවරුන්ගේ හෝ රටේ කිරීතියට සහ ඒකාගුවයට හානිකර විය හැකි යම් කටයුත්තක් භාර තොගත යුතු ය.

## VI වන කොටස

**මන්ත්‍රීවරුන්ගේ මූල්‍යමය බැඳියාවන් පිළිබඳ ලේඛනය සහ එම බැඳියාවන් අනාවරණය කිරීම සහ ප්‍රසිද්ධියට පත් කිරීම**

14. මහ ලේකම්වරයාට කරනු ලබන ඉල්ලීමක් මත යම් මන්ත්‍රීවරයෙකුට පරීක්ෂා කිරීම සඳහා ලබා ගත හැකි, “මන්ත්‍රීවරුන්ගේ මූල්‍යමය බැඳියාවන් පිළිබඳ ලේඛනය” යනුවෙන් හඳුන්වනු ලබන (මෙහි මින්මතු “ලේඛනය” යනුවෙන් සඳහන් කරනු ලබන) ලේඛනයක් මහ ලේකම්වරයා විසින් අවාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සහාව විසින් නිශ්චය කරනු ලබන යම් ආකෘතියකින් සහ ආකාරයෙන් තැබිය යුතු අතර පවත්වාගෙන යා යුතු ය.

15. ලේඛනයේ අඩංගු යම් තොරතුරක් ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් 2016 අංක 12 දැරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ විධිවිධාන අදාළ වන්නේ ය.
16. මන්ත්‍රීවරුන් කෙරෙහි මහජන විශ්වාසය වැඩි කරනු එකීස මන්ත්‍රීවරුන් විසින් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ද ඇතුළු එම මන්ත්‍රීවරුන්ගේ ව්‍යාපාර සම්බන්ධතා හා මූල්‍යමය බැඳියාවන් අනාවරණය කළ යුතු ය.
17. සැම මන්ත්‍රීවරයෙකු ම අදාළ ලේඛනයේ සිය බැඳියාවන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් සහාවේ නියමයන් හාද සාක්ෂියට එකගව ඉටු කළ යුතු ය. මෙම ජ්‍යේදයේ කාර්යය සඳහා මහ මැතිවරණයකට ඉක්තිතිව ම එම මන්ත්‍රීවරුන්ගේ රාජකාරී කටයුතු හා වගකීම් ද ඉඩීම් සහ දේපලවලට අදාළ වත්කම්, කොටස් හිමිකාරත්වය සහ ත්‍යාග වැනි එම මන්ත්‍රීවරයාගේ පුද්ගලික බැඳියාවන් අතර බලපැලකට තත්‍ය දිය හැකි යයි සාධාරණ තැනැත්තෙක විසින් සිතිය හැකි අදාළ සියලු බැඳියාවන් පාර්ලිමේන්තුවට අනාවරණය කළ යුතු ය. මේ ජ්‍යේදයේ විධිවිධාන එම මන්ත්‍රීවරයාට ලැබෙන හෝ ඔහු විසින් ප්‍රදානය කරනු ලබන යම දේවල්වලට ද අදාළ වන්නේ ය.
18. කිසිම මන්ත්‍රීවරයෙකු විසින් රාජ්‍ය ප්‍රතිපත්තිවලට අදාළ කාරණයක් සම්බන්ධ ප්‍රශ්නයක දී හැර ඔහුට යම් මූල්‍යමය බැඳියාවක් ඇති ප්‍රශ්නයක දී බෙදීමක් සහිත ජන්ද විමසීමක දී ජන්දය ප්‍රකාශ තොකළ යුතු ය.
19. පාර්ලිමේන්තුවේ හෝ එහි යම් කාරක සහාවක සලකා බැලීමට හාජනය වී ඇති යම් කාරණයක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයෙකුට තෙක්ලින්ම හෝ අන්‍යාකාරයෙන් යම් පුද්ගලික හෝ මූල්‍යමය බැඳියාවක් ඇති අවස්ථාවක, එම මන්ත්‍රීවරයා විසින් එම බැඳියාව මන්ත්‍රීවරුන්ගේ අදාළ ලේඛනයේ ලියාපදිංචි කර ඇත්තේ වුව ද, එය තොකා, එම මන්ත්‍රීවරයා විසින් එම බැඳියාවේ ස්වභාවය ප්‍රකාශ කළ යුතු අතර, ඔහු විසින් මේ ජ්‍යේදයේ නියම කොට ඇති ආකාරයට එම ප්‍රකාශය කර ඇත්තම් මිස පාර්ලිමේන්තුවේ හෝ එහි යම් කාරක සහාවක ඒ සම්බන්ධයෙන් කරනු ලබන කිසිම විවාදයකට ඔහුට සහභාගි විය තොගැකි ය.
20. කිසිම මන්ත්‍රීවරයෙකු සිය පාර්ලිමේන්තු කාර්යභාරය ඉටු කරන අතරතුර තමාට රහස්‍යගතව ලැබුණු යම් තොරතුරක් අයුතු ලෙස පාවිච්ච තොකළ යුතු ය. එම තොරතුරු සිය පාර්ලිමේන්තු රාජකාරී කිරීමේ දී පමණක් පාවිච්ච කළ යුතු අතර, මූල්‍යමය හෝ පුද්ගලික ලාභයක් සඳහා එම තොරතුරු පාවිච්ච තොකළ යුතු ය.
21. 17 වන ජ්‍යේදය යටතේ යම් මන්ත්‍රීවරයෙකු විසින් එසේ අනාවරණය කරනු ලබන තොරතුරු සහ එක් එක් මන්ත්‍රීවරයා විසින් පාවිච්ච කරන ලද මහජන අරමුදල්වල වියදම් ප්‍රමාණය සහ එම අරමුදල් පාවිච්ච කරන ලද කාර්යය ප්‍රායෝගිකව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසින් ප්‍රසිද්ධියට පත් කළ යුතු ය. පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තු වෙත අඩවිය වැනි වඩාත් ප්‍රවේශ විය හැකි ආකාරයකින් එම තොරතුරු පළ කළ යුතු ය.
22. මේ කොටසේ නිශ්චිතව දක්වා ඇති විධිවිධාන අදාළ මන්ත්‍රීවරයාගේ කළතුයා සහ පවුලේ සම්ප සාමාජිකයන්ට ද අදාළ වන්නේ ය.

මෙම ජ්‍යේදයේ කාර්යය සඳහා “පවුලේ සම්ප සාමාජිකයෙකු” යන්නෙන් පියා, මව, කළතුයා, දියණිය හෝ ප්‍රතුශා අදහස් වේ.

## VII වන කොටස

### මන්ත්‍රිවරුන් විසින් පොදු දේපල පාවිච්ච කිරීම

23. මන්ත්‍රිවරුන් විසින් යම් පොදු අරමුදල්, දේපල හෝ පහසුකම් ඩුදෙක් මහජන බැඳියාවක් සම්බන්ධයෙන් පමණක් නීතියෙන් අවසර දී ඇති පරිදි පාවිච්ච කළ යුතු ය. එම පොදු අරමුදල්, දේපල හෝ පහසුකම් ඒ සඳහා නීතියෙන් විශේෂිතව විධිවිධාන සලසා ඇත්තාම් මිස පක්ෂ දේශපාලන කටයුතුවලට පාවිච්ච තොකළ යුතු ය.
24. මහජන මුදලින් තමාට ලබා දෙන යම් වියදම්, පහසුකම් සහ සේවාවන් එම කාරණා සම්බන්ධයෙන් දක්වා ඇති රිතිවලට අනුකූලව වන බවට සැම මන්ත්‍රිවරයෙකු ම වගබලා ගත යුතු ය. මන්ත්‍රිවරුන් විසින් යම් පොදු සම්පූර්ණ පාවිච්ච කිරීම සැම විටම සිය පාර්ලිමේන්තු කාර්ය හාරය සඳහා වන බවට ද වගබලා ගත යුතු අතර, එය ඔවුන් හෝ වෙනත් අයෙකු හෝ යම් දේශපාලන සංවිධානයක අයුතු ප්‍රදේශලික හෝ මූල්‍යමය ප්‍රතිලාභයක් සඳහා තොවිය යුතු ය.
25. පාර්ලිමේන්තුවට හෝ එහි යම් කාරක සභාවකට ඉදිරිපත් කරන ලද හෝ ඉදිරිපත් කිරීමට අදහස් කරන යම් පනත් කෙටුම්පතකට, යෝජනාවකට හෝ වෙනත් කාරණයකට එකත වීම හෝ විරෝධතාවය පළ කිරීම සඳහා යම් ගාස්තුවක්, වන්දියක් හෝ ත්‍යාගයක් ඇතුළු බැඳීම සම්බන්ධ ගැටීමකට හෝ බලපෑමකට තුළු දිය හැකි කවර හෝ ආකාරයක පෙළුහුමක් කිසිම මන්ත්‍රිවරයෙකු විසින් භාර තොගත යුතු ය.
26. කිසිම මන්ත්‍රිවරයෙකු මුදල් ගෙවනු ලබන බලපෑම් කිරීම්, මුදල් ගෙවනු ලබන පාර්ලිමේන්තු උපදේශ දීම හෝ මුදල් ගෙවනු ලබන උපදේශනවල තියුණ්‍ය තොවිය යුතු ය.
27. කිසිම මන්ත්‍රිවරයෙකු විසින් ඔහු මන්ත්‍රිවරයෙකු වශයෙන් සිටීම අවසන් වූ විටක ඉදිරි සේවා නියුත්කියක් ලබා ගැනීම, මුදල් ගෙවා කරනු ලබන බලපෑම් කිරීම, උපදේශක කටයුතු හෝ වෙනත් පාරිග්‍රහීක හෝ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සිය තනතුර හාවිත තොකළ යුතු ය.
28. සැම මන්ත්‍රිවරයෙකු ම සිය ජන්දායකයන්ගේ බැඳියාවන් යම් පොද්ගලික හෝ දේශපාලනමය සඛාතා හෝ පෙළුහුම් මත පදනම් තොවී යුත්තිසභගත පදනමක් මත තියෝගනය කළ යුතු ය.

## VIII වන කොටස

### පැමිණීම, හැසිරීම සහ ආවාර්ගිලිත්වය

29. සැම මන්ත්‍රිවරයෙකු ම, අවස්ථාවෝවිත පරිදි, පාර්ලිමේන්තුවේ හෝ අදාළ මන්ත්‍රිවරයා සාමාජිකයෙකු වන යම් කාරක සභාවක අවසරය ඇතිව මිස, පාර්ලිමේන්තුවේ හෝ සැම කාරක සභාවකම සැම රස්වීමක් සඳහාම පැමිණීය යුතු ය. සැම මන්ත්‍රිවරයෙකු ම පාර්ලිමේන්තුවට පැමිණෙන විට නිසි ඇදුමෙන් සැරසී පැමිණීය යුතු ය.

30. මන්ත්‍රීවරුන් ආචාරංශිලිව කටයුතු කළ යුතු අතර, දේශපාලන කථාවල දී සහ විශේෂයෙන්ම පාර්ලිමේන්තු විවාදවල දී සුදුසු හාජාවක් පාලිවිට කළ යුතු ය.
31. කිසිම මන්ත්‍රීවරයෙකු යම් තැනැත්තේකට පහර දීම, නිරිහැර කිරීම හෝ තර්ජනය කිරීම තොකළ යුතු ය.
32. සැම මන්ත්‍රීවරයෙකු ම සිය සාමාජික මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද මහජනතාව ද සම්බන්ධයෙන් ගොරවාන්විතව, ආචාරංශිලිව සහ පාර්ලිමේන්තුවේ ගරුත්වයට හානි තොවන ආකාරයෙන් කටයුතු කළ යුතු ය.

## IX වන කොටස

### වර්යා ධර්ම සංග්‍රහය පිළිපැදිම

33. වර්යා ධර්ම සංග්‍රහය අදාළ කිරීම, පාර්ලිමේන්තුවේ ස්ථාවර තියෙළ අනුව ත්‍රියාත්මක වන පාර්ලිමේන්තුවට අදාළ කාරණයක් වන්නේ ය.
34. මෙම වර්යා ධර්ම සංග්‍රහයේ තිය්විතව දක්වා ඇති විධිවිධානවලට අනුකූලව යම් මන්ත්‍රීවරයෙකු විසින් කටයුතු කිරීමට අදාළ වන යම් කාරණා විමර්ශනය කිරීම ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සහාව විසින් කළ හැකි ය. සැම මන්ත්‍රීවරයෙකු ම පාර්ලිමේන්තුවේ අධිකාරය මත හෝ ඒ යටතේ පවත්වනු ලැබිය හැකි යම් විමර්ශනයකට සැම වේලාවක දී ම සහයෝගීතාවය දැක්විය යුතු ය. කිසිම මන්ත්‍රීවරයෙකු එම කාරක සහාවේ වෙනත් මන්ත්‍රීවරයෙකු විසින් මෙම වර්යා ධර්ම සංග්‍රහය කඩ කිරීම සම්බන්ධ කාරණයක් පාර්ලිමේන්තුව විසින් සලකා බැලීමේ දී යම් බලපැමක් කරන ලෙස ගණන් ගැනෙන හෝ අදහස් කෙරෙන ආකාරයකින් කටයුතු කොකළ යුතු ය.
35. ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සහාව සිය කාර්යය ඉටු කිරීමේ දී විශේෂයෙන්ගේ සේවාව ලබා ගැනීම, ලේඛන ගෙන්වා ගැනීම, සාක්ෂිකරුවන් කැඳවීම සහ ඔවුන් විභාග කිරීම කළ හැකි ය.
36. පාර්ලිමේන්තුව විසින් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සහාව මගින් කරනු ලබන නිරදේශ සැලකිල්ලට ගත යුතු අතර, එම කාරක සහාව විසින් යම් මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් අවශ්‍ය යයි සලකනු ලබන දඩුවමක් සලකා බලා නිරදේශ කළ හැකි ය.

## X කොටස

### පැමිණිලි, විමර්ශන සහ බලාත්මක කිරීම

37. යම් මන්ත්‍රීවරයෙකු හෝ තැනැත්තකු විසින් පහත දැක්වෙන කාරණා සම්බන්ධයෙන් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සහාවට යම් පැමිණිල්ලක් කළ හැකි ය:-
- (අ) මන්ත්‍රීවරයෙකු විසින් කරනු ලදැ යි කියනු ලබන සඳාචාර විරෝධී හැසිරීමක්;
- (ආ) යම් මන්ත්‍රීවරයෙකු විසින් වර්යා ධර්ම සංග්‍රහයේ යම් විධිවිධානයක් කඩ කිරීමක්;
- (ඇ) 17 වන ජේදය යටතේ යම් මන්ත්‍රීවරයෙකු විසින් ඔහුගේ බැඳියාවන් සම්බන්ධයෙන් වැරදි හෝ සාවදාන තොරතුරක් දීම සම්බන්ධයෙන්
38. යම් තැනැත්තකු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අවස්ථාවක, එම පැමිණිල්ල මන්ත්‍රීවරයෙකු විසින් ප්‍රතිඵ්‍යුත්තන් කළ යුතු අතර, එය වර්යා ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සහාවට ඉදිරිපත් කළ යුතු ය.
39. 37 වන ජේදය යටතේ වන යම් පැමිණිල්ලක් කරානායකවරයා අමතා ලිඛිතව යෝජනාවක් ආකාරයෙන් කළ යුතු අතර, එවිට කරානායකවරයා විසින් එම පැමිණිල්ල පූදුසු වේලාවේ දී සහාවට ඉදිරිපත් කිරීමට අදාළ මන්ත්‍රීවරයාට ඉඩ දිය යුතු ය. කරානායකවරයා විසින් එවැනි යෝජනාවක් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සහාවට, පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද යෝජනා සම්මතයක් මත විභාගකොට විමර්ශණයකොට වාර්තා කිරීම සඳහා යොමු කළ යුතු ය.
40. පැමිණිලිකරු විසින් සිය අන්තර්ජාවය ප්‍රකාශ කළ යුතු අතර, වෝදනාව සනාථ කිරීම සඳහා උෂ්ඨතාන හෝ අන්තර්ජාවයෙන් වන උපකාරක සාක්ෂි ඉදිරිපත් කළ යුතු ය.
41. 37 ජේදය යටතේ මන්ත්‍රීවරයෙකු විසින් පැමිණිල්ලක් කර ඇති අවස්ථාවක දී එම පැමිණිල්ල සාවදාන, නිරර්ථකාරී හෝ පීඩාකාරී නොවන බව සහ සද්ධාවයෙන් කරන ලද එකක් බවට එම මන්ත්‍රීවරයා විසින් සහතික විය යුතු ය.
42. 37 ජේදය යටතේ යම් තැනැත්තකු විසින් පැමිණිල්ලක් කර ඇති අවස්ථාවක දී, එම පැමිණිල්ල සාවදාන, නිරර්ථකාරී හෝ පීඩාකාරී නොවන බව සහ සද්ධාවයෙන් කරන ලද එකක් බවට එම තැනැත්තා විසින් සහතික විය යුතු ය. ඒ බව පෙන්නුම් කරනු ලබන දිවිරුම් ප්‍රකාශයක් පැමිණිල්ල සමග තිබිය යුතු ය.
43. 37 ජේදයේ දැක්වෙන යම් මන්ත්‍රීවරයෙකු හෝ තැනැත්තකු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සහාව විසින් අවශ්‍ය සහ නියම කරනු ලබන යම් අවස්ථාවක එම පැමිණිල්ල සාවදාන, නිරර්ථකාරී හෝ පීඩාකාරී නොවන බව සහ එය සද්ධාවයෙන් කරන ලද බව එම කාරක සහාව සැහීමට පත් වන ලෙස ඔව්පු කළ යුතු ය.

44. 37 ජේදය යටතේ වන සැම පැමිණිල්ලක් ම ගෞරවාන්විත හාඡාවෙන් ලිවිය යුතු අතර, අවස්ථාවෝවිත පරිදි, එම මන්ත්‍රීවරයා හෝ තැනැත්තා විසින් එය අත්සන්කොට තිබිය යුතු ය.
45. ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සහාව විසින් ඩුඳෙක් තහවුරු නොකරන ලද යම් මාධ්‍ය වාර්තාවක් පදනම් කරගත් පැමිණිල්ලක් හාර නොගත යුතු ය.
46. ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සහාව විසින් අධිකරණයේ විනිශ්චයට හාඡනය වී ඇති යම් කාරණයක් සලකා බැලීම නොකළ යුතු අතර යම් කාරණයක් අධිකරණයේ විනිශ්චයට හාඡනය වී තිබේ ද නොතිබේ ද යන්න සම්බන්ධයෙන් කාරක සහාවේ තීරණය අවසානාත්මක වන්නේ ය.

## XI කොටස

### පරීක්ෂණ සඳහා කාර්ය පටිපාටිය සහ දැඩිවම්

47. ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සහාව වෙත යොමු කරන ලද පැමිණිල්ල නියමිත ආකෘතියේ ඇති බවට සහ එහි සඳහන් කාරණය සිය අධිකාර බලය යටතේ පවතින කාරණයක් බවට එම කාරක සහාව සැහිමට පත් වේ නම්, එම පැමිණිල්ල පාර්ලිමේන්තුව විසින් පරීක්ෂා කිරීම සඳහා හාරගනු ලැබිය හැකි ය.
48. මූලික පරීක්ෂණයෙන් පසුව බැඳු බැල්මට පෙනෙන නඩුකරයක් නොමැති බව එම පරීක්ෂණයෙන් අනාවරණය වේ යයි එම කාරක සහාව අදහස් කරයි නම් එවැනි පැමිණිල්ලක් නොසලකා හැරිය යුතු ය.
49. යම් පැමිණිල්ලක් සාවදා, නිර්පලකාරී හෝ පිඩාකාරී වන බව සහ පැමිණිල්ල අසද්හාවයෙන් කර ඇති බව සෞයා ගනු ලබන යම් අවස්ථාවක, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සහාව විසින් එම පැමිණිල්ල පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් ලෙස සලකා ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කළ හැකි ය.
50. මූලික පරීක්ෂණයෙන් පසුව බැඳු බැල්මට පෙනෙන නඩුකරයක් ඇති බව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සහාව විසින් සලකනු ලබන්නේ නම් එම කාරණය විහාග කොට ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතු ය.
51. සැම මන්ත්‍රීවරයෙකු ම 37 ජේදය යටතේ යොමු කරන ලද යම් පැමිණිල්ලක් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සහාව විසින් විමර්ශණය කිරීමේ දී සහ පරීක්ෂා කිරීමේ දී ඒ සඳහා එම කාරක සහාව සම්ග සහයෝගීතාවයෙන් කටයුතු කළ යුතු අතර එයට සහාය විය යුතු ය.
52. අපරාධ නීතියට අදාළ යම් කඩ කිරීමක් පවතින බව යම් සාක්ෂිවලින් පෙනී යයි නම් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සහාව විසින් වහාම එම කාරණය පොලිස් ස්ථානයට හෝ ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා අධිකරණ බලය ඇති වෙනත් යම් ආයතනයකට යොමු කළ යුතු ය.

53. එම කාරණය විමර්ශනය කිරීමෙන් සහ පරීක්ෂා කිරීමෙන් අනතුරුව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සහාව විසින් සොයා ගනු ලබන කරුණු හෝ එහි නිරදේශ එම කාරක සහාවේ රිතිවලට අනුකූලව ඉදිරි කටයුතු සඳහා සහාවට වාර්තා කළ යුතු ය.

54. මන්ත්‍රීවරයෙකු යම් සඳාචාර විරෝධී හැසිරීමක නිරත වූ බව හෝ එම මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් වෙනත් යම් විෂමාචාරයක් ඇති බව හෝ යම් මන්ත්‍රීවරයෙකු වර්යා ධර්ම සංග්‍රහයේ යම් විධිවිධානයක් කඩ කර ඇති බව හෝ සොයා ගනු ලැබූ අවස්ථාවක, එම මන්ත්‍රීවරයාට පහත සඳහන් දැඩුවම්වලින් එකක් හෝ කිපයක් පනවන ලෙස ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සහාව විසින් සහාවට නිරදේශ කළ හැකි ය:-

- (අ) දේශ්පාරෝපණය;
- (ආ) තරවු කිරීම;
- (ඇ) ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සහාව විසින් නිශ්චිතව දක්වනු ලැබිය හැකි කාලසීමාවක් දක්වා පාර්ලිමේන්තුවේ රස්වීම්වලට සහභාගි වීම අත්හිටුවීම; එසේ වූව ද, එම කාලසීමාව 1978 අංක 5 දරන පාර්ලිමේන්තු (බලතළ හා වරප්‍රසාද) පනතේ දක්වා ඇති සීමාවන් නොඉක්ම විය යුතු ය; සහ
- (ඇ) ඉහත කි පනත යටතේ පාර්ලිමේන්තුව විසින් ග්‍රේෂ්ඩාධිකරණයට යොමු කර ඇති කාරණයක් සම්බන්ධයෙන් ග්‍රේෂ්ඩාධිකරණය විසින් නියම කරනු ලැබිය හැකි වෙනත් යම් දැඩුවමක්.

## XII වන කොටස

### වාර්තා පිළිගැන්වීම සහ සලකා බැලීම

55. ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සහාවේ වාර්තාව එහි සහාපතිවරයා විසින් හෝ ඔහු පැමිණ නොමැති නම් එම කාරක සහාවේ වෙනත් යම් සාමාජිකයෙකු විසින් සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය.

56. වාර්තාව සලකා බැලීම සඳහා වන යෝජනාවක් සම්මත වූ පසු, අවස්ථාවෝව්තින පරිදි, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සහාවේ සහාපතිවරයා හෝ එහි යම් සාමාජිකයෙකු හෝ වෙනත් යම් මන්ත්‍රීවරයෙකු විසින් එම වාර්තාවේ නිශ්චිතව දක්වා ඇති නිරදේශ සමග සහාව එකග වන්නේ ද එකග නොවන්නේ ද නැතහොත් වාර්තාවට කරනු ලබන සංශෝධන ද සමග එයට එකග වන්නේ ද යන්න යෝජනා කළ යුතු ය.

### XIII වන කොටස

#### වරයා ධර්ම සංග්‍රහය සැදීම සහ යථාවත් කිරීම

57. වරයා ධර්ම සංග්‍රහය සුදුසු තත්ත්වයේ පවතින බවත්, කලින් කල, එය සමාලෝචනය සහ ප්‍රතිශේෂණය කොට අවශ්‍ය විටෙක සංශෝධනයකොට යථාවත් කරනු ලබන බවත් එහි විධිවිධාන මන්ත්‍රීවරුන්ට ඩුරුපුරුෂ බවත් පාර්ලිමේන්තුව විසින් වගබලා ගත යුතු ය.
58. මෙම වරයා ධර්ම සංග්‍රහය, පාර්ලිමේන්තුවේ තීරණයකින් පසුව ක්‍රියාත්මක විය යුතු ය.